

5 ශේෂීය ගණිතය

පෙළ පොත අභ්‍යන්තර

සහ පිළිතුරු

15,16 එකක



යැකුදුර - හැසින කොට්ඨාරවලි

Online Class for details WhatsApp 071-9020298

(Dip. In Sci. N.I.E./O.U.S.L.)

15

ගැටුව විසඳීම - 1

1 විසඳුන්න.

උදාහරණය

පත්තර වෙළෙන්දෙක් එක ම වර්ගයේ පත්තර සෙනසුරාදා දිනයේ 785ක් ද, ඉරිදා දිනයේ 516ක් ද විකුණුවේ ය. වෙළෙන්දා දින දෙක් දී ම විකුණු මුළු පත්තර ගණන කිය ද?

$$\begin{array}{r}
 785 \\
 + 516 \\
 \hline
 1301
 \end{array}$$

දින දෙක් දී ම විකුණු මුළු පත්තර ගණන = 1301

- (1) ගබඩාවක වී කිලෝග්රෝම් 4675ක් ඇත. තවත් වී කිලෝග්රෝම් 1430ක් එහි ගබඩා කරන ලදී. දැන් ගබඩාවේ ඇති මුළු වී ප්‍රමාණය කොපමෙන් ද?
- (2) සීගිරිය නැරඹීමට එක්තරා සති අන්තයක සෙනසුරාදා දින පැමිණී සංචාරකයින් සංඛ්‍යාව 3515ක් විය. ඉරිදා දින පැමිණී සංචාරකයින් සංඛ්‍යාව 2987ක් විය. එම සති අන්තයේ පැමිණී මුළු සංචාරකයින් ගණන කොපමෙන් ද?
- (3) විදුලි කේතලයක මිල රුපියල් 4750ක් ලෙස සටහන් කර ඇත. මිල වෙනස්වීමක දී එහි මිල රුපියල් 275කින් වැඩි විය. විදුලි කේතලයේ නව මිල කිය ද?
- (4) සම්පූර්ණයෙන් පිරි තිබු ජල ටැංකියකින් ජලය 2725 lක් බෙදා හැර ඇත. ටැංකියේ ඉතුරුවේ ඇති ජලය ප්‍රමාණය 3075 lකි. ටැංකියේ මුළුන් තිබු ජලය ප්‍රමාණය කොපමෙන් ද?



නොමිලේ බෙදාහැරීම සඳහා

2 විසඳුන්න.

උදුහරණය

වහලයක් සම්පූර්ණයෙන් සොට්ලි කිරීමට උත් කැට 3465ක් අවශ්‍ය වේ. උත් කැට 2500ක් ගෙනැවීත් ඇත. වහලය සම්පූර්ණයෙන් සොට්ලි කිරීමට තව උත් කැට කොපමෙන් ප්‍රමාණයක් අවශ්‍ය දී?

$$\begin{array}{r}
 3465 \\
 - 2500 \\
 \hline
 965
 \end{array}
 \quad \text{අවශ්‍ය උත් කැට ප්‍රමාණය} = 965$$

- (1) කුමුරකට ජලය ගෙනයාමට 1250 මක් දිග වේල්ලක් බැඳිය යුතු වේ. වේල්ල සම්පූර්ණයෙන් බැඳි නිම කිරීමට තව 645 මක ප්‍රමාණයක් ඉතුරුව ඇත. වේල්ලේ වැඩ නිම කර ඇති කොටසේ දිග කොපමෙන් දී?
- (2) ලොරියකට ගබාල් කැට 2750ක් පටවා ඇත. විරක්ටරයකට ගබාල් කැට 1275ක් පටවා ඇත. විරක්ටරයට වඩා ලොරියට පටවා ඇති ගබාල් කැට ප්‍රමාණය කොපමෙන් දී?
- (3) නාට්‍ය ද්රේශනයක් පවත්වන ගාලාවක පුවු 1750ක් තබා ඇත. නාට්‍ය ද්රේශනය නැරඹීමට අසුන් ගෙන සිටින පිරිස 987ක් වේ. තව හි දෙනෙකුට අසුන් ගැනීමට පුවු ඉතුරුව තිබේ දී?
- (4) පාපැදියක මිල රුපියල් 5750කි. නිමල් ලග ඇති මුදල රුපියල් 3825කි. පාපැදිය මිල දී ගැනීමට මහුව තව කොපමෙන් මුදලක් අවශ්‍ය දී?
- (5) ඇස් කණ්ණාඩි 3985කින් ඇස් කණ්ණාඩි 2394ක් බෙදා දෙන ලදී. ඉතුරු වූ ඇස් කණ්ණාඩි ගණන කීය දී?

3 විසඳුන්න.

උදුහරණය

පොත් වෙළෙඳසලක පළමු දිනයේ දී අභ්‍යාස පොත් 290 ක් දී, දෙවන දිනයේ දී 460 ක් දී, තුන්වන දිනයේ දී 570 ක් දී විකුණා ඇත. මුල් දින දෙක් විකුණන ලද පොත් ගණන තුන්වන දිනයේ විකුණන ලද පොත් ගණනට වඩා කොපමෙන් වැඩි දී?

$$\begin{array}{r}
 \text{පියවර 1} & 290 & \text{පියවර 2} & 750 \\
 + & 460 & - & 570 \\
 \hline
 750 & & \hline
 & & 180
 \end{array}$$

පිළිතුර - අභ්‍යාස පොත් 180ක් වැඩියෙන් විකුණා ඇත.

නොමිලේ බෙදාහැරීම සඳහා



- (1) කසුන් අඟ ගෙඩි 400ක් ද මාලනී අඟ ගෙඩි 350ක් ද කුමාර අඟ ගෙඩි 560ක් ද මිලට ගත්හ. කසුන් හා මාලනී මිල දී ගත් මුළු අඟ ගෙඩි ගණනට සමාන වීමට කුමාර තව අඟ ගෙඩි කොපමණ සංඛ්‍යාවක් මිල දී ගත යුතු ද?
- (2) දුම්රියක මගිනු 750ක් සිටියන. පළමු නැවතුමේ දී මගින් 125ක් බැසැගිය අතර, තවත් මගිනු 290ක් දුම්රියට ගොඩ වූහ. දැන් දුම්රියේ සිටින මුළු මගින් ගණන කොපමණ ද?
- (3) ජලය 350 lක් දැමිය හැකි වැංකියකට වාර දෙකක දී ජලය 50 lක් හා 95 lක් බැගින් දමා ඇත. වැංකියට තව ජලය කොපමණ දැමිය හැකි ද?
- (4) ත්‍රිඩා තරගයක දී නිවාස තුනක් ලබා ගත් ලකුණු වගුවේ දැක්වේ. මයුර හා කෝකිල නිවාස ලබා ගත් ලකුණුවල මුළු එකතුව පරෙවී නිවාසය ලබා ගත් ලකුණුවලට වඩා කොපමණ වැඩි ද?

නිවාසය	ලබා ගත් ලකුණු
මයුර	693
කෝකිල	597
පරෙවී	765


- (5) සූමුද්‍ර 750 gක් බර වට්ටක්කා ගෙඩියක් කැබලි තුනකට කැපුවා ය. ඉන් කැබලි දෙකක බර 290 gක් හා 270 gක් වේ. ඉතුරු කැබල්ලේ බර කොපමණ ද?
- (6) වතු තුනකින් කඩන ලද පොල්ගෙඩි ගණන පිළිවෙළින් 1500, 1445 හා 2550ක් වේ. පළමුවන හා දෙවන වතුවලින් කඩන ලද මුළු පොල් ගෙඩි ගණන තුන්වන වත්තෙන් කඩන ලද පොල්ගෙඩි ගණනට වඩා කොපමණ වැඩි ද?



16

නැඩ නා සන වස්තු



1 පහත වගුව සම්පූර්ණ කරන්න.



සන වස්තුව	සන වස්තුවේ හැඩය දැකිය හැකි රුපවල අංක
සනකය	
සනකාභය	
වතුස්තලය	
සලින්බරය	

නොමිලේ බෙදාහැරීම සඳහා

සන වස්තුවල ලක්ෂණ නඳුනා ගනිමු.





සනකාභයකට,

මුහුණත් 6කි.

දාර 12කි.

සිර්ප 8කි.

සිලින්බරය



සිලින්බරයකට,

මුහුණත් 2කි.

වකු දාර 2කි.

2

සන වස්තුවල ලක්ෂණ ඇසුරෙන් වගුව පූර්වන්න.


සන වස්තුව	සන වස්තුවේ නම	දාර ගණන	මුහුණත් ගණන	සිර්ප ගණන



නොමිලේ බෙදාහැරීම සඳහා


සන වස්තුවල ආකෘති කාඳම්.

සනකය




- ඇමුණුම 1 රුපය කපා සන කඩදාසීයක අලවා ගන්න.
- කඩුරි දිගේ සනකයක් සැදෙන සේ නමන්න.
- පාට කළ කොටස් ඇතුළට තමා අලවා ගන්න.

සනකාභය




- ඇමුණුම 2 රුපය කපා සන කඩදාසීයක අලවා ගන්න.
- කඩුරි දිගේ සනකාභයක් සැදෙන සේ නමන්න.
- පාට කළ කොටස් ඇතුළට තමා අලවා ගන්න.

වත්ස්තලය




- ඇමුණුම 3 රුපය කපා සන කඩදාසීයක අලවා ගන්න.
- කඩුරි දිගේ වත්ස්තලයක් සැදෙන සේ නමන්න.
- පාට කළ කොටස් ඇතුළට තමා අලවා ගන්න.

සිලින්බරය




- ඇමුණුම 4 රුපය කපා සන කඩදාසීයක අලවා ගන්න.
- A, B, C කොටස් තුන වෙන වෙන ම කපා ගන්න.
- ඒවා භාවිත කර සිලින්බරය සකසා ගන්න.





3 සිනකයක් සැදිය හැකි පතොරම් මොනවා දැයි තෝරා ඒවායේ අංකය ලියන්න.



4 සිනකාහයක් සැදිය හැකි පතොරම් මොනවා දැයි තෝරා ඒවායේ අංකය ලියන්න.



5 වගුව සම්පූර්ණ කරන්න.

සන වස්තුව	සමවතුරසාකාර මුහුණත් ගණන	සාර්ථකෝණාසාකාර මුහුණත් ගණන	තිකෙශණාකාර මුහුණත් ගණන	වෘත්තාකාර මුහුණත් ගණන
				
වතුස්තලය				
				
සිනකාභය				
				
සිනකය				
				
සිලින්බරය				

තිරස් තලය හා සිරස් තලය හඳුනා ගෙනු.



විත්තිය සිරස් වේ.

ගෙබීම තිරස් වේ.

ස්ප්ලිනු ලෙවලය, තලයක තිරස් බව හඳුනා ගැනීමට හාවිත කරන උපකරණයකි.



ස්ප්ලිනු ලෙවලය

මේසයක් මත තැබූ ස්ප්ලිනු ලෙවලය

ලංචය, තලයක සිරස් බව හඳුනා ගැනීමට හාවිත කරන උපකරණයකි.



ලංචය



විත්තියක සිරස් බව මැනීම

15

ගැටුව විසඳීම - 1

1 විසඳුන්න.

උදාහරණය

පත්තර වෙළෙන්දෙක් එක ම වර්ගයේ පත්තර සෙනසුරාදා දිනයේ 785ක් ද, ඉරිදා දිනයේ 516ක් ද විකුණුවේ ය. වෙළෙන්දා දින දෙක් දී ම විකුණු මුළු පත්තර ගණන කිය ද?

$$\begin{array}{r}
 785 \\
 + 516 \\
 \hline
 1301
 \end{array}$$

දින දෙක් දී ම විකුණු මුළු පත්තර ගණන = 1301

(1) ගබඩාවක වී කිලෝග්රෝම් 4675ක් ඇත. තවත් වී කිලෝග්රෝම් 1430ක් එහි ගබඩා කරන ලදී. දැන් ගබඩාවේ ඇති මුළු වී ප්‍රමාණය කොපමෙන ද? **6105**

(2) සීගිරිය නැරඹීමට එක්තරා සති අන්තයක සෙනසුරාදා දින පැමිණී සංචාරකයින් සංඛ්‍යාව 3515ක් විය. ඉරිදා දින පැමිණී සංචාරකයින් සංඛ්‍යාව 2987ක් විය. එම සති අන්තයේ පැමිණී මුළු සංචාරකයින් ගණන කොපමෙන ද? **6502**

(3) විදුලි කේතලයක මිල රුපියල් 4750ක් ලෙස සටහන් කර ඇත. මිල වෙනස්වීමක දී එහි මිල රුපියල් 275කින් වැඩි විය. විදුලි කේතලයේ නව මිල කිය ද? **5025 / =**

(4) සම්පූර්ණයෙන් පිරි තිබූ ජල ටැංකියකින් ජලය 2725 lක් බෙදා හැර ඇත. ටැංකියේ ඉතුරුවේ ඇති ජලය ප්‍රමාණය 3075 lකි. ටැංකියේ මුළුන් තිබූ ජලය ප්‍රමාණය කොපමෙන ද? **5800 l**



නොමිලේ බෙදාහැරීම සඳහා

2 විසඳුන්න.

උදුහරණය

වහලයක් සම්පූර්ණයෙන් සොට්ලි කිරීමට උත් කැට 3465ක් අවශ්‍ය වේ. උත් කැට 2500ක් ගෙනැවීත් ඇත. වහලය සම්පූර්ණයෙන් සොට්ලි කිරීමට තව උත් කැට කොපමෙන් ප්‍රමාණයක් අවශ්‍ය ඇ?

$$\begin{array}{r}
 3465 \\
 - 2500 \\
 \hline
 965
 \end{array}
 \quad \text{අවශ්‍ය උත් කැට ප්‍රමාණය} = 965$$

- (1) කුමුරකට ජලය ගෙනයාමට 1250 mක් දිග වේල්ලක් බැඳිය යුතු වේ. වේල්ල සම්පූර්ණයෙන් බැඳි නිම කිරීමට තව 645 mක ප්‍රමාණයක් ඉතුරුව ඇත. වේල්ලේ වැඩ නිම කර ඇති කොටසේ දිග කොපමෙන් ඇ? **605 m**
- (2) ලොරියකට ගබාල් කැට 2750ක් පටවා ඇත. විරක්ටරයකට ගබාල් කැට 1275ක් පටවා ඇත. විරක්ටරයට වඩා ලොරියට පටවා ඇති ගබාල් කැට ප්‍රමාණය කොපමෙන් ඇ? **1475**
- (3) නාට්‍ය ද්රේශනයක් පවත්වන ගාලාවක පුවු 1750ක් තබා ඇත. නාට්‍ය ද්රේශනය නැරඹීමට අසුන් ගෙන සිටින පිරිස 987ක් වේ. තව හි දෙනෙකුට අසුන් ගැනීමට පුවු ඉතුරුව තිබේ ඇ? **763**
- (4) පාපැදියක මිල රුපියල් 5750කි. නිමල් ලග ඇති මුදල රුපියල් 3825කි. පාපැදිය මිල දී ගැනීමට මහුව තව කොපමෙන් මුදලක් අවශ්‍ය ඇ? **1925 /-**
- (5) ඇස් කණ්ණාඩි 3985කින් ඇස් කණ්ණාඩි 2394ක් බෙදා දෙන ලදී. ඉතුරු වූ ඇස් කණ්ණාඩි ගණන කීය ඇ? **1591**

3 විසඳුන්න.

උදුහරණය

පොත් වෙළෙඳසලක පළමු දිනයේ දී අභ්‍යාස පොත් 290 ක් ඇ, දෙවන දිනයේ දී 460 ක් ඇ, තුන්වන දිනයේ දී 570 ක් ඇ විකුණා ඇත. මුල් දින දෙක් විකුණන ලද පොත් ගණන තුන්වන දිනයේ විකුණන ලද පොත් ගණනට වඩා කොපමෙන් වැඩි ඇ?

$$\begin{array}{r}
 \text{පියවර 1} & 290 & \text{පියවර 2} & 750 \\
 + & 460 & - & 570 \\
 \hline
 750 & & \hline
 & & 180
 \end{array}$$

පිළිතුර - අභ්‍යාස පොත් 180ක් වැඩියෙන් විකුණා ඇත.

නොමිලේ බෙදාහැරීම සඳහා



- (1) කසුන් අඟ ගෙඩි 400ක් ද මාලනී අඟ ගෙඩි 350ක් ද කුමාර අඟ ගෙඩි 560ක් ද මිලට ගත්හ. කසුන් හා මාලනී මිල දී ගත් මුළු අඟ ගෙඩි ගණනට සමාන වීමට කුමාර තව අඟ ගෙඩි කොපමණ සංඛ්‍යාවක් මිල දී ගත යුතු ද? **190**
- (2) දුම්රියක මගිනු 750ක් සිටියන. පළමු නැවතුමේ දී මගින් 125ක් බැසැහිය අතර, තවත් මගිනු 290ක් දුම්රියට ගොඩ වූහ. දැන් දුම්රියේ සිටින මුළු මගින් ගණන කොපමණ ද? **915**
- (3) ජලය 350 lක් දැමිය හැකි වැංකියකට වාර දෙකක දී ජලය 50 lක් හා 95 lක් බැහින් දමා ඇත. වැංකියට තව ජලය කොපමණ දැමිය හැකි ද? **205 l**
- (4) නීඩා තරගයක දී නිවාස තුනක් ලබා ගත් ලකුණු වගුවේ දැක්වේ. මයුර හා කෝකිල නිවාස ලබා ගත් ලකුණුවල මුළු එකතුව පරෙවී නිවාසය ලබා ගත් ලකුණුවලට වඩා කොපමණ වැඩි ද?

නිවාසය	ලබා ගත් ලකුණු
මයුර	693
කෝකිල	597
පරෙවී	765

525


- (5) සුමුද්‍ර 750 gක් බර වට්ටක්කා ගෙඩියක් කැබලි තුනකට කැපුවා ය. ඉන් කැබලි දෙකක බර 290 gක් හා 270 gක් වේ. ඉතුරු කැබල්ලේ බර කොපමණ ද? **190 g**
- (6) වතු තුනකින් කඩන ලද පොල්ගෙඩි ගණන පිළිවෙළින් 1500, 1445 හා 2550ක් වේ. පළමුවන හා දෙවන වතුවලින් කඩන ලද මුළු පොල් ගෙඩි ගණන තුන්වන වත්තෙනන් කඩන ලද පොල්ගෙඩි ගණනට වඩා කොපමණ වැඩි ද? **395**



16



නැඩ නා සන වස්තු

1 පහත වගුව සම්පූර්ණ කරන්න.





සන වස්තුව	සන වස්තුවේ හැඩය දැකිය හැකි රුපවල අංක
සනකය	1, 5, 8
සනකාභය	3, 10
වතුස්තලය	4, 6
සිලින්බරය	2, 7, 9

සන වස්තුවල ලක්ෂණ නඳුනා ගනිමු.



සනකාභයකට,
මුහුණත් 6කි.
දාර 12කි.
ශේෂ 8කි.

සිලින්බරය



සිලින්බරයකට,
මුහුණත් 2කි.
වකු දාර 2කි.

②

සන වස්තුවල ලක්ෂණ ඇසුරෙන් වගුව පූර්වන්න.


සන වස්තුව	සන වස්තුවේ නම	දාර ගණන	මුහුණත් ගණන	ශේෂ ගණන
	සනකය	12	06	08
	සනකාභය	12	06	08
	වතුස්තලය	06	04	04



නොමිලේ බෙදාහැරීම සඳහා


සන වස්තුවල ආකෘති කාඩම්.

සනකය




- ඇමුණුම 1 රුපය කපා සන කඩදාසීයක අලවා ගන්න.
- කඩදාරි දිගේ සනකයක් සැදෙන සේ නමන්න.
- පාට කළ කොටස් ඇතුළට තමා අලවා ගන්න.

සනකාභය




- ඇමුණුම 2 රුපය කපා සන කඩදාසීයක අලවා ගන්න.
- කඩදාරි දිගේ සනකාභයක් සැදෙන සේ නමන්න.
- පාට කළ කොටස් ඇතුළට තමා අලවා ගන්න.

වත්ස්තලය




- ඇමුණුම 3 රුපය කපා සන කඩදාසීයක අලවා ගන්න.
- කඩදාරි දිගේ වත්ස්තලයක් සැදෙන සේ නමන්න.
- පාට කළ කොටස් ඇතුළට තමා අලවා ගන්න.

සිලින්බරය




- ඇමුණුම 4 රුපය කපා සන කඩදාසීයක අලවා ගන්න.
- A, B, C කොටස් තුන වෙන වෙන ම කපා ගන්න.
- ඒවා භාවිත කර සිලින්බරය සකසා ගන්න.





3 සිනකයක් සැදිය හැකි පතොරම් මොනවා දැයි තෝරා ඒවායේ අංකය ලියන්න.



4 සිනකාහයක් සැදිය හැකි පතොරම් මොනවා දැයි තෝරා ඒවායේ අංකය ලියන්න.



5 වගුව සම්පූර්ණ කරන්න.

සන වස්තුව	සමවතුරසාකාර මුහුණත් ගණන	සාර්ථකෝණාසාකාර මුහුණත් ගණන	තිකෙශාකාර මුහුණත් ගණන	වෘත්තාකාර මුහුණත් ගණන
	00	00	04	00
	00	06	00	00
	06	00	00	00
	00	00	00	02

තිරස් තලය හා සිරස් තලය හඳුනා ගෙනු.



විත්තිය සිරස් වේ.

ගෙබීම තිරස් වේ.

ස්ප්ලිනු ලෙවලය, තලයක තිරස් බව හඳුනා ගැනීමට හාවිත කරන උපකරණයකි.



ස්ප්ලිනු ලෙවලය

මේසයක් මත තැබූ ස්ප්ලිනු ලෙවලය

ලංචය, තලයක සිරස් බව හඳුනා ගැනීමට හාවිත කරන උපකරණයකි.



ලංචය



විත්තියක සිරස් බව මැනීම